

## ■ 日本の教育制度

日本の教育制度は、小学校6年間、中学校3年間、高等学校3年間、大学4年間が基本です。義務教育は小学校と中学校で、合わせて9年間となります。高等学校と大学は、原則として希望者が入学試験を受けて入学します。

この他に、小学校入学前の子供を対象にした幼稚園や保育所、中学校又は高等学校の卒業者を主な対象として、特別な技術や職業などを教えることを目的とした専修学校や各種学校もあります。障害者を対象にして特殊教育を行う学校等もあります。

学校の種類は、国立大学法人が設置する学校、都道府県市町村が設置する学校(公立)、学校法人が設置する学校(私立)に分けられます。

各学年は、4月から始まり翌年3月に終わります。

## ■ 外国人のための学校ガイド(小学校・中学校)

千葉県教育庁教育振興部学習指導課の「外国人のための学校ガイド(小学校・中学校)」には、教育制度、就学案内、相談の窓口、市町村の窓口、学校の生活、就学ガイドを掲載しています。

<http://www.pref.chiba.lg.jp/kyouiku/shidou/gaikokujin/school-guide-ja/index.html>

## ■ 学校からのおたより

千葉県国際交流センターでは、学校から送られてくる「おたより」の多言語資料を掲載しています。(日本語併記)ダウンロードして使うことができます。

英語、中国語、韓国語、朝鮮語、スペイン語、ポルトガル語、タイ語、ベトナム語

[https://www.mcc.or.jp/ja/support\\_for\\_foreigners/information\\_from\\_school/index.html](https://www.mcc.or.jp/ja/support_for_foreigners/information_from_school/index.html)

## ■ ජපන් අධ්‍යාපන පද්ධතිය

ජපනයේ මූලික අධ්‍යාපන ක්‍රමය සමන්විත වන්නේ වසර 6ක ප්‍රාථමික පාසල, අවුරුදු 3ක ද්විතියක පාසල, අවුරුදු 3ක උසස් පාසල සහ වසර 4ක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්ය. අනිවාර්ය අධ්‍යාපනයට ප්‍රාථමික හා ද්විතියක පාසල් කාලය (අවුරුදු 9) ඇතුළත් වේ. උසස් පාසලට සහ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ප්‍රවේශ විභාගයක් පවත්වයි.

මීට අමතරව, ප්‍රාථමික පාසලට ඇතුළත් වීමට පෙර ළමුන් සඳහා ළදරු පාසල්, පෙර පාසල් පවතී. ද්විතියක පාසල් සහ උසස් පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් අරමුණු කරගෙන විශේෂ ශිල්පීය ක්‍රම සහ කුසලතා උගන්වනු ලැබේ. ඒ සඳහා වන වෘත්තීය හැකියා වැඩි දියුණු කරනු ලබන පාසල් සහ විවිධ කුසලතා උගන්වනු ලබන පාසල් තිබේ. ආබාධිත ශිෂ්‍යයන් සඳහා විශේෂ අධ්‍යාපනය ලබා දෙන පාසල් ද තිබේ.

ජපන් පාසල්, ජාතික විශ්ව විද්‍යාල සංස්ථා විසින් පිහිටුවන ලද පාසල්, ප්‍රාන්ත සහ නගර සභා (රජයේ පාසල්) විසින් පිහිටුවන ලද පාසල්, අධ්‍යාපන සංස්ථා (පෞද්ගලික පාසල්) විසින් පිහිටුවන ලද පාසල් ලෙස වර්ගීකරණය කර ඇත.

සෑම පාසලකම අධ්‍යයන වර්ෂය එම වර්ෂයේ අප්‍රේල් මාසයේ ආරම්භ වන අතර ඊළඟ වසරේ මාර්තු මාසයේදී අවසන් වේ.

### • “විදේශිකයන් සඳහා පාසල් මාර්ගෝපදේශය (ප්‍රාථමික හා ද්විතියක පාසල්)”

විධා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලයේ අධ්‍යාපන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ අංශය විසින් පවත්වාගෙන යනු ලබන “විදේශිකයන් සඳහා වන පාසල් මාර්ගෝපදේශය (ප්‍රාථමික/ද්විතියක පාසල්)” වෙබ් අඩවියෙහි හරහා ජපන් අධ්‍යාපන ක්‍රමය, බඳවා ගැනීමේ තොරතුරු සහ ක්‍රියා පටිපාටි, පාසල් ජීවිතය, පාසල් ආරම්භ කිරීම සඳහා වන උපදේශන, මහ නගර සභා සඳහා සම්බන්ධතා යනාදී තොරතුරු සපයයි.

<http://www.pref.chiba.lg.jp/kyouiku/shidou/gaikokujin/school-guide-ja/index.html>

### • “පාසල් මාර්ගෝපදේශය” සහ “පාසල් ලිපි”

ඔබේ පාසලෙන් එවන ලද “ඔතයෝට්” බහු භාෂාවලට පරිවර්තනය කර විධා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ.

(ජපන් භාෂා පිටපත) බාගත කරගෙන භාවිතා කළ හැකිය.

ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, කොරියානු භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, පෘතුගීසි භාෂාව, තායි භාෂාව, වියට්නාම භාෂාව

[https://www.mcc.or.jp/ja/support\\_for\\_foreigners/information\\_from\\_school/index.html](https://www.mcc.or.jp/ja/support_for_foreigners/information_from_school/index.html)

■ 幼稚園・保育所

- 幼稚園は満3歳から小学校に入るまでの幼児の教育をします。入園の申込みは、公立の幼稚園は市町村教育委員会で受け付け、私立の幼稚園は各園が直接受け付けます。利用料は、無料です。
- 保育所は主に両親(保護者)が働いている又は病気などの就学前の児童を預かります。保育所の申し込みは市区町村役所の福祉課で受け付けます。3歳から5歳までの保育料は、無料です。0歳から2歳までの保育料は、住民税非課税世帯を対象に、無料となります。

■ 小学校・中学校

小学校は満6歳、中学校は満12歳に達した子供が、それぞれ地域の小学校や中学校に入学します。公立小学校の入学手続きは、前年の秋ごろ、翌年の4月から新しく入学する幼児を対象に居住地の市町村教育委員会から配布される「健康診断」の通知から始まります。公立中学校は、小学校を卒業した人が入学します。住んでいる場所によって入学する学校が決まっており、入学試験はありません。公立の小学校・中学校は一部の経費を除き、原則として無料で通うことができます。

■ 途中入学(編入学)

母国において小学校又は中学校に在学していた児童、生徒が日本に来て小学校又は中学校に編入学する時には、市町村の教育委員会で編入学の手続きをします。この時、在留カード又はパスポートが必要です。手続きが済むと就学通知書という書類が渡されますので、指定された日に、指定された学校に、児童・生徒と保護者が一緒に行きます。

■ පෙර පාසල්(යෝවිචන්) / ළදරු පාසල් (හොයිකුචන්)

- ප්‍රාථමික පාසලට ඇතුළත් කර නොමැති වයස අවුරුදු 3 සහ ඊට වැඩි දරුවන්ට ද අධ්‍යාපනය ලබා දෙයි. බඳවා ගැනීම් සඳහා අයදුම්පත් රාජ්‍ය ළදරු පාසල් සඳහා නාගරික අධ්‍යාපන මණ්ඩලවලින් සහ පෞද්ගලික ළදරු පාසල් වලින් සෘජුවම ලබා ගත හැකිය. ගාස්තු අය නොකෙරේ.
- රැකියාව, අසනීප හෝ වෙනත් හේතූන් මත දෙමාපියන්ට (භාරකාරයාට) දිවා කාලයේ බලා ගත නොහැකි පෙර පාසල් වයසේ දරුවන් රැක බලා ගන්නා ළදරු පාසල් ද වේ. ළදරු පාසල සඳහා අයදුම්පත් ඔබේ නගර සහ ග්‍රාමීය සහ කාර්යාලයේ සුබසාධන අංශයෙන් ලබා ගත හැකිය. වයස අවුරුදු 3 සිට 5 දක්වා ළමුන් සඳහා ළමාරක්ෂක ගාස්තු අය නොකෙරේ. නේවාසික බද්දෙන් නිදහස් කරන ලද පවුල්වල වයස අවුරුදු 0 සිට 2 දක්වා වන ළමුන් සඳහා ළමාරක්ෂක ගාස්තු අය නොකෙරේ.

■ ප්‍රාථමික පාසල්(ශෝගක්කෝ) සහ ද්විතියක පාසල් (වුගක්කෝ)

වයස අවුරුදු 6 ඉක්මවූ දරුවන් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රාථමික පාසලට ඇතුළත් වන අතර වයස අවුරුදු 12 ඉක්මවූ දරුවන් ඔවුන්ගේ ප්‍රාදේශීය ද්විතියක පාසලට ඇතුළත් වේ. රජයේ ප්‍රාථමික පාසල් සඳහා ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටි ප්‍රදේශයේ නාගරික අධ්‍යාපන මණ්ඩලය මගින් පෙර වසරේ සරත් සෘතුවේ දී ඊළඟ වසරේ අප්‍රේල් මාසයේ සිට පාසලට ඇතුළු කර ගැනීම අරමුණු කරගෙන නවක ශිෂ්‍යයින්ට බෙදා හරින “ශාරීරික පරීක්ෂණය” සම්බන්ධ දැනුම් දීමක් සමග ආරම්භ වේ. ප්‍රාථමික පාසලෙන් පිටවන දරුවන් රජයේ ද්විතියක පාසලට ඇතුළත් වේ. ඔබ ඇතුළත් වන පාසල තීරණය වන්නේ ඔබ ජීවත් වන ස්ථානය අනුව වන අතර ප්‍රවේශ විභාගයක් නොමැත. රජයේ ප්‍රාථමික පාසල් සහ ද්විතියක පාසල් අවශ්‍ය වියදම් හැර, රීතිමය වශයෙන් ඔබට නොමිලේ ඉගෙනීමේ කටයුතු කල හැකිය.

■ අතරමැදි පාසලට ඇතුළත් කර ගැනීම් (වාර මැද බඳවා ගැනීම්)

තම මව් රටේ ප්‍රාථමික පාසලට හෝ ද්විතියක පාසලකට ඇතුළත්ව සිටි ලමුන්/සිසුන් ජපානයට පැමිණීමෙන් පසුව ප්‍රාථමික පාසලට හෝ ද්විතියක පාසලට මාරු කරන අවස්ථාවේ දී, නගර සභාවේ අධ්‍යාපන මණ්ඩලය අතරමැදි පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටිය සිදු කරනු ලබයි. එවැනි අවස්ථාවල එම ලමුන්ගේ/සිසුන්ගේ පුරවැසි කාඩ් පත හෝ ගුවන් ගමන් බලපත්‍රය අවශ්‍ය වනු ඇත. ක්‍රියා පටිපාටිය සම්පූර්ණ වීමෙන් පසු, "සුගකුත්සුවිස්ගො(පාසලට ඇතුළත් වීමේ දැන්වීම)" නම් ලේඛනයක් ඔබට භාර දෙනු ඇත. එහි සඳහන් කර ඇති නියමිත දිනයේ නියමිත පාසල වෙත ළමයින්/ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ භාරකරුවන් යා යුතුය.



- かしわしりつかしわこうとうがっこう (普通科)、  
[定時制]  
ちばしょうぎょうこうとうがっこう (商業科)  
ちばこうぎょうこうとうがっこう (工業科)  
ふなばしこうとうがっこう (総合学科)  
いちかわこうぎょうこうとうがっこう (工業科)、  
ひがしかつしかこうとうがっこう (普通科)  
さわらこうとうがっこう (普通科)  
ちやうしししょうぎょうこうとうがっこう (商業科)、  
そうきこうとうがっこう (普通科)  
とうがねこうとうがっこう (普通科)  
ちやうせいこうとうがっこう (普通科)  
ながさこうとうがっこう (普通科)  
たてやまざうごうこうとうがっこう (普通科)  
きさらづひがしこうとうがっこう (普通科)  
おいはまこうとうがっこう (普通科(夜間部))  
まつどみなみこうとうがっこう (普通科(夜間部))  
さくらみなみこうとうがっこう (普通科(夜間部))

くわ かしわ かい かい  
詳しくは、下記にお問い合わせください。  
ちばけんきょういくちやうきやういふくしんこうぶがくしやうしどうか  
千葉県教育庁教育振興部学習指導課  
でんわ  
電話: 043-223-4056

◇高等学校等就学支援金

せたい ねんかんしゅうにゆう が 910 万円未満程度の 家庭の  
せいと せいと  
生徒には、「高等学校等就学支援金」が支給されま  
す。支援金は学校が本人(保護者)にかわって受け  
と じやうぎやうりやう あ しえんきんがく さがく  
取り授業料に充てます。授業料と支援金額に差額  
があるときは、本人が支払う必要があります。

\*年間収入は、毎年見直しされます。  
くわ かしわ かい かい  
詳しくは、下記にお問い合わせください。

こうりつこうこう ちばけんきょういくちやうきやういふくしんこうぶがくしやうしどうか  
・公立高校: 千葉県教育庁企画管理部財務課  
でんわ  
電話: 043-223-4025

しりつこうこう ちばけんきょういくちやうきやういふくしんこうぶがくしやうしどうか  
・私立高校: 千葉県総務部学事課  
でんわ  
電話: 043-223-2155

- කශිව පොද්ගලික කශිව උසස් පාසල(සාමාන්‍ය පාඨමාලාව)  
[අර්ධ කාලීන]  
විබා වාණිජ උසස් පාසල (වාණිජ පාඨමාලාව)  
විබා තාක්ෂණික උසස් පාසල (තාක්ෂණ පාඨමාලාව)  
ග්‍රහබඟි උසස් පාසල (ඒකාබද්ධ පාඨමාලාව)  
ඉව්කවා තාක්ෂණික උසස් පාසල (තාක්ෂණ පාඨමාලාව),  
හිගයි කට්භුගිකා උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
සවරා උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
වෝශි වාණිජ උසස් පාසල (වාණිජ පාඨමාලාව),  
සෝසා උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
තෝගනෙ උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
වෝසෙයි උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
නගසා උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
නතෙයමා සෝගෝ උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
කිසරසු හිගයි උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව)  
ඔයිහම උසස් පාසල (සාමාන්‍ය පාඨමාලාව (රාත්‍රී පාසල් පාඨමාලා))  
මට්සුදො මිනම් උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව (රාත්‍රී පාසල් පාඨමාලා))  
සකුරා මිනම් උසස් පාසල ( සාමාන්‍ය පාඨමාලාව (රාත්‍රී පාසල් පාඨමාලා))

වැඩි විස්තර සඳහා කරුණාකර පහත ආයතන සම්බන්ධ කරගන්න.  
විබා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය අධ්‍යාපන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව  
අධ්‍යාපන අධීක්ෂණ අංශය  
දුරකතන: 043-223-4056

◇උසස් පාසල් සිසුන් සඳහා උපකාරක අරමුදල

වාර්ෂික ආදායම ජපන් යෙන් 9,100,000 ක් නොවන පවුල්වලට අයත් සිසුන් සඳහා උපකාරක අරමුදලක් ක්‍රියාත්මක වේ.අරමුදල ශිෂ්‍යයා (ශිෂ්‍යයාගේ දෙමාපියන් හෝ භාරකරු) වෙනුවට පාසල විසින් භාර ගනු ලබන අතර එය පන්ති ගාස්තු ගෙවීමට භාවිතා කරයි.එම අරමුදල දේශන වල සම්පූර්ණ පිරිවැය ආවරණය නොකරන්නේ නම්,හිඟ මුදල පවුල විසින් ගෙවිය යුතුය.

\* වාර්ෂික ආදායම සෑම වසරකම සමාලෝචනය කෙරේ.  
වැඩි විස්තර සඳහා කරුණාකර පහත සංවිධාන අමතන්න.

•රජයේ උසස් පාසල්: විබා අධ්‍යාපන සැලසුම් සහ පරිපාලන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අංශය

දුරකතන: 043-223-4025

•පොද්ගලික උසස් පාසල්: විබා ප්‍රාන්ත පොදු කටයුතු දෙපාර්තමේන්තුව පොද්ගලික පාසල් අංශය

දුරකතන: 043-223-2155

## ■ 大学・短期大学

高等学校を卒業した生徒のための学校として大学・短期大学があります。入学するためには入学試験を受ける必要があります。日本の高等学校を卒業していなくても、高等学校卒業程度認定試験に合格すれば同じ程度の学力があると認められ、入学試験を受けることができます。また、外国人のための特別枠を設けている大学や短大があります。

高等学校卒業程度認定試験について  
 文部科学省生涯学習推進課  
 電話: 03-5253-4111 (内)2024・2643

高等教育の就学支援新制度  
 住民税非課税世帯及びそれに準ずる世帯の学生で、一定の条件を満たす方は、大学・短期大学等の授業料・入学金の免除・減額や給付型奨学金の支給を受けられます。  
 外国人の方で対象となる方  
 ・特別永住者の方  
 ・永住者、日本人の配偶者等又は永住者の配偶者等の在留資格をお持ちの方  
 ・定住者の在留資格の方で、在学する学校の長から将来永住する意思があると認められた方

詳しくは、下記ホームページを御確認ください。  
 ・高等教育の修学支援新制度(文部科学省)  
<https://www.mext.go.jp/kyufu/index.htm>

奨学金  
 経済的理由で、修学が困難な場合、学費等の給付や貸与を行う制度があります。政府、地方自治体、民間・公益団体の奨学金などがあります。また、多くの大学では独自の奨学金制度を設けています。

奨学金の情報や留学生に役立つ情報は、独立行政法人日本学生支援機構等で得ることができます。  
<http://www.jasso.go.jp/ryugaku/index.html>

## ■ විශ්ව විද්‍යාල (දැයිගකු) සහ කෙටි කාලීන විශ්ව විද්‍යාල (තන්කි දැයිගකු)

විශ්ව විද්‍යාල සහ කෙටි කාලීන විශ්ව විද්‍යාල යනු උසස් පාසලෙන් උපාධිය ලබා ඇති සිසුන් සඳහා වන පාසල් වේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නම් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයකට මුහුණ දිය යුතුය. ඔබ ජපන් උසස් පාසලකින් අධ්‍යාපනය ලබා නොමැති වුවද, ඔබ උසස් පාසල් උපාධි සුදුසුකම් විභාගය සමත් වුවහොත්, ඔබ එම මට්ටමේ අධ්‍යාපන හැකියාවක් ඇති අයෙකු ලෙස හඳුනාගෙන ප්‍රවේශ විභාගයට පෙනී සිටිය හැකිය. එසේම, විදේශිකයන් සඳහා විශේෂිත විශ්ව විද්‍යාල සහ කෙටි කාලීන විශ්ව විද්‍යාල ඇත.

• උසස් පාසල් උපාධි සහතික විභාගය ගැන  
 අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඉගෙනුම් ප්‍රවර්ධන අංශය  
 දුරකතන: 03-5253-4111 (තුළ) 2024/2643

◇ උසස් අධ්‍යාපනය සඳහා වන මූල්‍ය ආධාර  
 නේවාසික බද්දෙන් නිදහස් වූ පවුල්වල සිසුන් හෝ යම් යම් කොන්දේසි සපුරාලන ඊට සමාන පවුලක ශිෂ්‍යයන්ට, විශ්වවිද්‍යාල හා කෙටි කාලීන විශ්ව විද්‍යාල දේශන ගාස්තු සහ ඇතුළත් වීමේ ගාස්තු නිදහස් කිරීම්/අඩු කිරීම් යන ආකාරයේ ශිෂ්‍යත්ව ලබා ගත හැක.

සුදුසුකම් ඇති විදේශිකයන්  
 • විශේෂ ස්ථිර පදිංචිකරුවන්  
 • ස්ථිර පදිංචිකරුවන්, ජපන් ජාතිකයෙකුගේ හෝ ස්ථිර පදිංචිකරුවෙකුගේ කාලාන්තර හෝ දරුවා  
 • ජපනයේ ස්ථිරව ජීවත් වීමට කැමති බව තම පාසලේ ප්‍රධානියා විසින් පිළිගත් දිගුකාලීන පදිංචිකරුවන්

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.  
 උසස් අධ්‍යාපන ආධාර සහ පද්ධතිය (අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය)  
<https://www.mext.go.jp/kyufu/index.htm>

◇ ශිෂ්‍යත්ව  
 මූල්‍ය හේතූන් මත පාසල් යාමට අපහසු සිසුන් සඳහා පන්ති සහ අනෙකුත් වියදම් මෙන්ම ණය ලබා දීම සඳහා මූල්‍ය ආධාර ක්‍රමයක් පවතී. රජයෙන්, පළාත් පාලන ආයතනවලින් සහ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවලින් ද ලබාදෙන ශිෂ්‍යත්ව ඇත. බොහෝ පාසල් ඔවුන්ගේම මූල්‍ය ආධාර පද්ධතියක් ස්ථාපිත කර ඇත.

ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු සහ ජාත්‍යන්තර සිසුන් සඳහා ප්‍රයෝජනවත් තොරතුරු ජපන් ශිෂ්‍ය සේවා සංවිධානය සහ අනෙකුත් සංවිධාන ආදියෙන් පරීක්ෂා කල හැකිය.  
<http://www.jasso.go.jp/en/index.html>

## ■ 日本語教育

### ◇日本語教室

日本語は、日本語学校や日本語教室で学ぶことができます。日本語学校は授業料が必要です。他に、市町村や市町村国際交流協会が実施する日本語教室や民間の国際交流団体が安い費用又は無料で実施している日本語教室もあります。

日本語教育に関する情報は、居住地の市町村国際交流担当窓口（→P.86）か、市町村国際交流協会（→P.88）、又は外国人相談に確認してください。

- 千葉県外国人相談  
電話: 043-297-2966

千葉県内の日本語教室は、千葉県国際交流センター「あなたのまちの日本語教室」で検索できます。

[https://www.mcic.or.jp/support\\_for\\_foreigners/japanese\\_class/](https://www.mcic.or.jp/support_for_foreigners/japanese_class/)

### ◇日本語能力試験

日本語能力試験の主なものは以下のとおりです。

#### ■日本語能力試験(JLPT)

この試験は、日本国内及び海外において、原則として日本語を母国語としない人を対象として、日本語の能力を測定し、認定するために実施されます。外国人学生が日本への留学を希望する場合、多くの大学でこの試験の成績を求められる場合があります。詳しいことは、下記に確認してください。

#### ■国内で実施する試験

（公財）日本国際教育支援協会 日本語能力試験受付センター  
電話: 03-6686-2974  
<http://info.jees-jlpt.jp/>

## ■ ජපන් භාෂා අධ්‍යාපනය

### ◇ජපන් භාෂා පන්ති

ජපන් භාෂා පාසල් හරහා හෝ ජපන් භාෂා පන්ති වලට සහභාගී වීමෙන් ඔබට ජපන් භාෂාව ඉගෙන ගත හැකිය. ජපන් භාෂා පාසල් සඳහා පන්ති ගාස්තු ගෙවීම අවශ්‍ය වේ. මහ නගර සභා සහ නාගරික ජාත්‍යන්තර හුවමාරු සංවිධාන මගින් නොමිලේ සපයන ජපන් පන්ති මෙන්ම පුද්ගලික ජාත්‍යන්තර හුවමාරු සංවිධාන විසින් සහනදායී ගාස්තුවකට හෝ නොමිලේ පවත්වනු ලබන ජපන් පන්ති ද පවතියි.

ජපන් භාෂා අධ්‍යාපනය පිළිබඳ තොරතුරු ඔබ පදිංචි ස්ථානයේ නාගරික ජාත්‍යන්තර හුවමාරු සංවිධානයෙන් (→P.86), හෝ නාගරික ජාත්‍යන්තර හුවමාරු සම්බන්ධතා කාර්යාලයෙන් (→P.88) හෝ විදේශ ජාතිකයන් සඳහා වන උපදේශන සේවාව හරහා ද ලබා ගත හැකිය.

- විබා ප්‍රාන්ත උපදේශන සේවය  
දුරකතන: 043-297-2966

විබා ප්‍රාන්තයේ ජපන් භාෂා උපකාරක පන්ති, විබා ප්‍රාන්ත ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ "ඔබගේ නගරයේ ජපන් පන්ති" වෙබ් අඩවිය හරහා සෙවිය හැක.

[https://www.mcic.or.jp/support\\_for\\_foreigners/japanese\\_class/](https://www.mcic.or.jp/support_for_foreigners/japanese_class/)

### ◇ජපන් භාෂා ප්‍රවීණතා විභාගය

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

#### ■ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT)

මෙම පරීක්ෂණය ජපානය තුළ සහ විදේශයන්හිදී ද පැවැත්වේ. මෙම විභාගය පළමු භාෂාව ජපන් භාෂාව නොවන පුද්ගලයින්ට, ඔවුන්ගේ ජපන් භාෂා හැකියාව විනිශ්චය කර ගැනීමට සහ සහතික කිරීමට පවත්වනු ලබන්නකි. විදේශීය සිසුන්ට ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම්, බොහෝ විශ්ව විද්‍යාල මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ඉල්ලා සිටී. වැඩි විස්තර සඳහා කරුණාකර පහත ලැයිස්තුගත කර ඇති ආයතන වෙත යොමු වන්න.

#### ■ ජපානයේ දී පවත්වනු ලබන විභාග

Japan Educational Exchanges and Services JLPT Application Center  
දුරකතන: 03-6686-2974  
<http://info.jees-jlpt.jp/>

• **海外で実施する試験**

独立行政法人 国際交流基金

日本語試験センター

東京都新宿区四谷4-3 7-9階

メール: [jlptinfo@jpf.go.jp](mailto:jlptinfo@jpf.go.jp)

[http://www.jlpt.jp/application/overseas\\_index.html](http://www.jlpt.jp/application/overseas_index.html)

• **国際交流基金 日本語基礎テスト (JFT Basic)**

日本の生活場面でのコミュニケーションに必要

な日本語能力を測定し、「ある程度日常会話

でき、生活に支障がない程度の能力」があるかど

うかを判定するテストです。

電話: 0120-90-7699

月曜日 - 金曜日 午前9:00-午後5:00

言語: 日本語、英語

<https://www.jpf.go.jp/jft-basic/index.html>

• **BJT ビジネス日本語能力テスト**

この試験は、ビジネス場面で必要とされる日本語

コミュニケーション能力を測定するテストです。

〈問い合わせ先〉

公益財団法人 日本漢字能力検定協会

京都市東山区祇園町南側551番地

電話: 0120-509-315

<http://www.kanken.or.jp/bjt/>

• විදේශයන්හිදී පවත්වනු ලබන විභාග

Japanese Language Testing Center, Japan Foundation

Yotsuya 4-3, Shinjuku-ku, Tokyo 7-9F

විද්‍යුත් තැපෑල : [jlptinfo@jpf.go.jp](mailto:jlptinfo@jpf.go.jp)

[http://www.jlpt.jp/application/overseas\\_index.html](http://www.jlpt.jp/application/overseas_index.html)

• ජපන් පදනමෙහි ජපන් භාෂා මූලික පරීක්ෂණය (JFT විභාගය)

මෙම පරීක්ෂණය මගින් ජපන් දෛනික ජීවන තත්වයන් තුළ සන්නිවේදනය

සඳහා අවශ්‍ය ජපන් භාෂා කුසලතා මැනීම, පුද්ගලයෙකුට දෛනික ජීවිතයේ

භාවිතා වන සංවාද යම් ප්‍රමාණයකට කරගෙන යාමට හැකිද යන්න සහ එදිනෙදා

ජීවිතයට බාධාවක් නොවන පරිදි භාෂාව හැසිරවීමේ හැකියාව පිලිබදව පරීක්ෂා

කරනු ලබයි.

දුරකතන: 0120-90-7699

සඳුදා - සිකුරාදා පෙ.ව 9:00 - ප.ව. 5:00

භාෂා: ජපන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව

<https://www.jpf.go.jp/jft-basic/index.html>

• **BJT ව්‍යාපාර ජපන් ප්‍රවීණතා පරීක්ෂණය**

මෙම පරීක්ෂණය ව්‍යාපාරික අවස්ථාවන්හිදී අවශ්‍ය ජපන් භාෂා

සන්නිවේදන හැකියාව මැන බලයි.

(විමසීම)

Japanese Kanji Aptitude Test Association

551 Gionmachi-minamigawa, Higashiyama-ku, Kyoto

දුරකතන: 0120-509-315

<http://www.kanken.or.jp/bjt/>